

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම.**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ජරකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- විශ්වවිද්‍යාලය සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- විශ්වවිද්‍යාලයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

**1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 හි ඡේද අංක 21 අනුව, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සටහන් හා අනෙකුත් විස්තරාත්මක සටහන් මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු වුවත්, රු.15,612,062 ක් වූ ස්ථාවර තැන්පතු වෙනුවෙන් විස්තරාත්මක තොරතුරු (වත්කම් වල ස්වභාවය හා ද්‍රවශීලත්වය) සටහනක් මගින් හෙළිදරව් කර නොතිබුණි.	එකඟ වන බව හා 2025 වර්ෂයේ ගිණුම් තුළ විස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන බව	ගිණුම්කරණ ප්‍රමිත අනුව, ප්‍රමාණවත් විස්තරාත්මක සටහන් මූල්‍ය ප්‍රකාශ සමඟ ඉදිරිපත් කළ යුතු වේ.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 හි ඡේද අංක 48 අනුව, වත්කම්, වගකීම් සහ ආදායම් හා වියදම් වෙත වෙනම වාර්තා කළ යුතු වුවත්, ඒ අනුව කටයුතු නොකර පාරිතෝෂිත ගෙවීමේදී නිලධාරීන්ගෙන් කරන ලද අඩු කිරීම් අදාළ පාරිතෝෂිත වියදම් ගිණුමට බැර කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම් හා වියදම රු.463,018 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.	එකඟ වන බව හා පෙන්වා දී ඇති කරුණු ප්‍රකාරව කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බව.	ගිණුම්කරණ ප්‍රමිත අනුව, ආදායම් හා වියදම් නිවැරදිව හඳුනාගෙන වෙන වෙනම වාර්තා කර ඇති බව මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර අධ්‍යක්ෂ (මූල්‍ය) විසින් තහවුරු කරගත යුතු ය.
(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07 හි ඡේද අංක 14 අනුව, බුස්ස සාගර විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල අදියර II හි නවීකරණ කටයුතු 2021 නොවැම්බර් 04 දින අවසන් කර තිබුණ ද, ඒ සඳහා දරන ලද රු.මිලියන 16.36 ක් ගොඩනැගිලි වත්කම් ලෙස ප්‍රාග්ධනික නොකර කෙරීගෙන යන වැඩ ලෙස වාර්තා කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ගොඩනැගිලි	එකඟ වන බව හා 2025 වර්ෂයේ ගිණුම් තුළින් නිවැරදි කරන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව, නවීකරණ කටයුතු අවසන් කරන ලද ගොඩනැගිල්ලේ වටිනාකම ප්‍රාග්ධනික කිරීමටත්

වටිනාකම එම අගයෙන් අඩුවෙන් හා කෙරිගෙන යන වැඩ වටිනාකම වැඩියෙන් ද මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි. තවද 2021 නොවැම්බර් 04 සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලයට අදාළ ක්ෂය වටිනාකම වූ රු.1,174,594 ක් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා නොතිබුණි.

සඳහා ක්ෂය ගණනය කිරීමත් සිදු තල යුතු ය.

- |   |  |  |
|---|--|--|
| <p>(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 10 ඡේද අංක 16 අනුව, සේවා ආදායම නිම කිරීමේ ප්‍රතිශතය මත හඳුනාගත යුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළව ලැබී තිබුණු පායමාලා 08 ක ආදායම රු.22,008,750 ක් මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ වෙනත් ආදායම් යටතේ හඳුනාගෙන එම වටිනාකම නැවත කලින් ලද ආදායමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ සහ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයට සිදු කරනු ලබන ගැලපීමක් ලෙස අතිරික්තයෙන් අඩු කර තිබීම හේතුවෙන් ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් හා හිමිකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.</p> | <p>පායමාලාවන් පවත්වාගෙන යෑම සඳහා වර්ෂ 1 සිට 3 දක්වා ගෙවීම් සිදුකරන අතර එහි වූ සැබෑ ලාභය අදාළ පායමාලාව අවසන් වන වර්ෂයට අදාළ වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වන තෙක් එය ජංගම වගකීමක් ලෙස හඳුනාගන්නා බව.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව, සේවා ආදායම නිම කිරීමේ ප්‍රතිශතය මත හඳුනාගෙන ගිණුම් ගත කල යුතු ය.</p>            |
| <p>(ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 10 ට අනුව, සමාලෝචිත වර්ෂය තුළදී පායමාලා 20 කට අදාළව රු.37,611,680 ක මුළු ආදායමක් උපයා තිබුණු අතර එක් පායමාලාවකට අදාළව ඉපයූ ආදායමක් ගිණුම් ගත නොකර රු.929,445 ක වියදමක් පමණක් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂය තුළදී පායමාලා 08 කට අදාළව රු.5,725,950 ක ආදායමක් ගිණුම්ගත කර තිබුණ ද ඒ සඳහා කිසිදු වියදමක් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා නොතිබුණි.</p>  | <p>වියදම් පායමාලා ආරම්භයේ දී සිදුනොවන අතර වියදම් දරන මොහොතේ දී ගිණුම්ගත කිරීම සඳහා ආදායම විලම්භනය කර ඇති බව.</p>   | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව, ඉපයූ මුළු පායමාලා ආදායම ගිණුම් ගත කල යුතු ය.</p>                                |
| <p>(ඊ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 11 ට අදාළව හුවමාරු නොවන ගණුදෙනුවලින් ලද මුදල් අදාළ වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගත යුතු වුවත්, සමාලෝචිත වර්ෂයට පෙර රජය සහ ව්‍යාපෘති විසින් විශ්වවිද්‍යාලය වෙත දෙන ලද එකතුව රු.955,123,309 ක් වූ ප්‍රධාන ආදායම් ලෙස හඳුනා නොගෙන වෙනම සංචිත ලෙස මූල්‍ය ප්‍රකාශන මගින් දක්වා තිබීම හේතුවෙන් එම අගයෙන් සමුච්චිත අතිරික්තය අඩුවෙන්ද අදාළ ප්‍රාග්ධන හා අයහාර සංචිත වටිනාකම වැඩියෙන්ද දක්වා තිබුණි.</p>   | <p>විගණන හා කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත්කර කමිටුවේ නිර්දේශමත කටයුතු කිරීමට කරන බව.</p>   | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව, හුවමාරු නොවන ගණුදෙනු වලින් ලද මුදල් අදාළ වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගත යුතු ය.</p> |

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අය කර ගනු ලබන ආපසු ගෙවිය යුතු රු.1,550,832 ක් වූ පුස්තකාල තැන්පතු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හිමිකම් යටතේ ප්‍රාග්ධන හා සංචිත ලෙස දැක්වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පැවති හිමිකම් වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් ද වගකීම් වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් ද දක්වා තිබුණි.	එකඟ වන බව හා 2025 වර්ෂයේ ගිණුම් තුළින් නිවැරදි කරන බව.	වත්කම්, වගකීම්, ආදායම්, වියදම් හා හිමිකම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු ය.
(ආ) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදේශගත වීමේදී විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගනු ලැබූ ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විට නිලධාරීන් 4 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.2,966,856 ක් ලැබිය යුතු මුදල් ලෙස සටහන් නොකිරීම හේතුවෙන් ජංගම වත්කම් හා හිමිකම් වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ වන බව හා අයකර ගත යුතු මුදල 2025 වර්ෂයේ දී උපවිත කිරීමට කටයුතු කරන බව.	ගිවිසුම් කඩකරනු ලබන ආචාර්යවරුන්ගෙන් මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු ය.

**1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**  
**1.6.1 ලැබිය යුතු මුදල්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.13,329,183 ක් වූ වසර 3 ඉක්මවා ඇති ලැබිය යුතු ශේෂය අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම කටයුතු කර නොතිබුණි.	විගණන හා කළමනාකරණ කමිටුවේ නිර්දේශ පරිදි විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ අනුමැතිය සහිතව අමාත්‍ය මණ්ඩල සංදේශයේ නිර්දේශ හා අනුමැතිය ප්‍රකාරව කටයුතු කරමින් පවතුන ද මේ දක්වා එකී ශේෂයන් ලියා හැරීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ලැබී නොමැති බව.	ගණන්දීමේ නිලධාරී විසින් ලැබිය යුතු මුදල් අයකර ගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස්කර ලිඛිත උපදෙස් නිකුත්කළ යුතු ය.

**1.6.2 ගෙවිය යුතු මුදල්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගෙවිය යුතු ශේෂය තුළ ඇතුළත් වසර 01 සිට 02 දක්වා කාලයක සිට පවතින රු.3,546,667 ක් හා වසර 02 කට වැඩි කාලයක සිට පවතින රු.4,012,157 ක ශේෂයන් පියවීමට මේ දක්වාම කටයුතු කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවුරුදු 02 කට වැඩි	ශේෂයන් ලියා හැරීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ලැබී නොමැති බව හා නිරවුල් නොවූ උපවිත වියදම් 2025 වර්ෂයේ දී මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතුකර අදායමට ගැලපීමට කටයුතු කරන බව.	ගණන්දීමේ නිලධාරී විසින් ගෙවිය යුතු මුදල් පියවීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස්කර ලිඛිත උපදෙස් නිකුත්කළ යුතු ය.

කාලයක සිට පැවත එන රු.2,496,836 ක් වූ උපවිත වියදම් නිරවුල් කිරීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 396(ඇ)	මාස 06 කට වඩා වැඩි කාලයක් ගෙවීම් සඳහා ඉදිරිපත් නොවූ වටිනාකම රු.904,298 ක් වූ චෙක්පත් 16 ක් සම්බන්ධව මුදල් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	මුදල් රෙගුලාසි 396 ප්‍රකාරව කටයුතු කරමින් පවතින බව.	මාස 06 කට වඩා වැඩි කාලයක් ගෙවීම් සඳහා ඉදිරිපත් නොවූ චෙක්පත් සම්බන්ධව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයෙන් සංශෝධිත මුදල් රෙගුලාසි 371(2) (ආ)	වක්‍ර ලේඛ විධි විධාන වලින් බැහැරව අවස්ථා 09 ක දී රු.1,03,000 සිට රු.1,047,596 දක්වා පරාසයක අත්තිකාරම් ලබා දී තිබුණි.	පවතින උද්ධමනකාරී තත්ත්වය යටතේ වැඩසටහන් පිරිවැය ඉහළ යෑම හේතුවෙන් වැඩසටහන් පවත්වාගෙන යෑමේ දී ප්‍රායෝගික ගැටලු සම්බන්ධව අවධානය යොමුකර අදාළ අත්තිකාරම් ලබා දී ඇති බව.	භාණ්ඩාගාර අනුමැතියකින් තොරව තත්කාර්යය අතුරු අග්‍රිම ලබා දිය හැකි රු.100,000 මූල්‍ය සීමාව ඉක්මවා අත්තිකාරම් ලබා දීමට කටයුතු නොකළ යුතු ය.
(ඇ) 2023 ජනවාරි 18 දිනැති අංක BD/HRD/126/214/19/2023 දරන භාණ්ඩාගාර වක්‍රලේඛයේ 5 වන ඡේදය	විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදේශගත වීමේදී ඇතිකරගනු ලැබූ බැඳුම්කර ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරු 06 දෙනෙකුගෙන් සමාලෝචිත වර්ෂයේ අයකර ගෙන තිබූ රු.3,119,677 ක මුදල භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර නොතිබුණි.	වක්‍රලේඛ ලිපියේ 5 වන ඡේදය ප්‍රකාරව කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බව.	අධ්‍යයන කාර්යන් සඳහා වැටුප් සහිතව/ රහිතව විදේශගත වූ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් අයකර ගනු ලබන මුදල්, භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කළ යුතු ය.

(අ) 2014 අංක 31 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 66 වන වගන්තිය 2014 මාර්තු 26 දිනැති හා අංක 06/2014 දරන විශ්වවිද්‍යාල කොමිෂන් සභා වකුලේඛය මඟින් නියම කළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන අංශ සඳහා විනෝදාශ්වාද දීමනා ලෙස පනතට පටහැනිව රු.2,619,166 ක් ගෙවා තිබුණි. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත මඟින් ලබා දී ඇති බලතල අනුව පාලක සභා අනුමැතිය යටතේ ගෙවීම් සිදුකර ඇති බව.

(ඉ) 1992 අංක 62 දරණ පාරිතෝෂික ගෙවීම් (සංශෝධන) පනතේ 02 වන වගන්තිය විගණනයේ ගණනය කිරීම් අනුව, පාරිතෝෂික ගෙවීම් මාස 01 ත් මාස 11 ත් අතර කාලයක් ප්‍රමාද වීම මත නිලධාරීන් 06 දෙනෙකුට ගෙවිය යුතු අධිභාර වටිනාකම රු.715,458 ක් සමාලෝචිත වර්ෂයේ ගෙවිය යුතු අධිභාර ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි. රු.715,458 ක මුදලක් අධිභාර ලෙස ගෙවීම සඳහා ගිණුම් අංශය වෙත වාර්තා වී නොමැති බව. පාරිතෝෂික ගෙවීම් (සංශෝධන) පනත අනුව, පාරිතෝෂික ගෙවීම් ප්‍රමාද වීම මත ගෙවිය යුතු අධිභාර තිබේ නම් ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණයක් ගෙන අධිභාර හිමි නිලධාරීන් හෝ උරුමකරුවන් දැනුවත් කර අදාල ගෙවීම් සිදු කළ යුතුය.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.14,554,243 ක උපතාවයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.3,733,753 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.18,287,996 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට වැටුප් හා පුහුණු වියදම් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා**

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2018 වර්ෂයේදී අධ්‍යයන සහ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා බදු කුලී පදනම මත ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබූ අතර ඒ වෙනුවෙන් 2024 දෙසැම්බර් 31 දින වන විට ගොඩනැගිලි කුලී හා ජලය හා විදුලි වියදම් ලෙස පිළිවෙලින්	ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ දී රු.මිලියන 300 ක අතිරේක ප්‍රතිපාදන මත පස් මහල් ගොඩනැගිල්ලක් කටයුතු සඳහා විශ්වවිද්‍යාලය විසින් මූලික පියවර ගෙන තිබුණ ද, ගොඩනැගිල්ල ඉදිකිරීමට	අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ඉදිකිරීම් සැලසුම්කර කාලීනව අවසන්කර ගැනීමට කටයුතු කළ යුතුය.

රු.200,724,819 ක් හා රු.21,421,803 ක් ගෙවා තිබුණි. කෙසේ වුවද, 2016 වර්ෂයේදී රු.මිලියන 300 ක ප්‍රතිපාදන අනුමත කර තිබූ නමුත් ගොඩනැගිල්ල ඉදිකර නොතිබුණි.

නොහැකිවීම නිසා, උසස් අධ්‍යයන ශිෂ්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරමින් බදු පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගැනීමට සිදු විය. වර්තමානයේ දී විශ්වවිද්‍යාලය සඳහා ගොඩනැගිලි පරිශ්‍රයක් කොට්ඨාශ ආධාර මත ගොඩනැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කර ඒ සඳහා විශ්වවිද්‍යාලයේ හා රේඛීය අමාත්‍යාංශයේ අවධානය යොමුකර ක්‍රියාත්මක කරමින් පවතින බව.

(ආ) ලෝක බැංකු ආධාර (AHEAD) යටතේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු, විභාග, මූල්‍ය, පරිපාලන හා වෙනත් සාමාන්‍ය කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා Integrated Education Management Information System (IEMIS) නමින් 2021 අගෝස්තු 31 දින සිට 2022 පෙබරවාරි 26 (දින 180) දින දක්වා වූ කාලසීමාවක් සඳහා පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුමකට එළඹී තිබුණු අතර එම පෞද්ගලික ආයතනය 2027 පෙබරවාරි 06 දින දක්වා මෙම තොරතුරු පද්ධතියට අදාළ සේවා පහසුකම් ලබා දීමට එකඟ වී තිබුණි. විගණන දිනය වූ 2025 ජුනි 04 දින වන විටත් මෙම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කළ ආදර්ශක (Modules) 14 ම නිසි පරිදි භාවිතයට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සේවා සැපයීමේ පිරිවැය වූ රු.2,675,400 ක මුදල ඇතුළුව ඒ සඳහා වැය කරන ලද රු.9,882,600 ක සම්පූර්ණ මුදලම නිෂ්කාර්ය වී තිබුණි. මීට අමතරව, 2023 ජුනි 05 සිට 2025 ජුනි 05 දක්වා කොන්ත්‍රාත් පදනම මත තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු බඳවාගෙන මාසිකව රු.80,000 ක දීමනාවක් ද මේ සඳහා ගෙවා තිබුණි.

යම් යම් අංශවලට අදාළ software සම්බන්ධ ගැටලු පැවැතියත් අංශ කිහිපයක් මෙය දැනටමත් භාවිතයට ගනියි. මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ විගණන හා කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා කළ අතර එම මෘදුකාංගය පිළිබඳවත්, ක්‍රියාත්මක කිරීමේදී ගැටළු පිළිබඳවත් වාර්තාවක් පාලන සභාවට ඉදිරිපත් කරන ලෙසත් එය ක්‍රියාත්මක කිරීමට බඳවාගන්නා ලද තොරතුරු තාක්ෂණ උපදේශකවරයාට පවරා ඇත. එම වාර්තාව 2025 ජූලි මස පැවැත්වෙන පාලන සභාවට ඉදිරිපත් කරන බවත් උපදේශන සේවා සපයන ආයතනය සමඟ පවතින ගැටලු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර මේ සඳහා බඳවාගත් තාක්ෂණ උපදේශකවරයා පූර්ණකාලීනව මේ සඳහා යෙදවීමට තීරණය කර ඇති බව.

තොරතුරු පද්ධතියට අදාළ ආදර්ශක 14 ම නිසි පරිදි භාවිතයට ගැනීමට කටයුතු කල යුතු ය.

**3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ඇස්තමේන්තු සකස් කිරීම සඳහා උපදේශන ගාස්තු රු.6,126,551ක් හා පාංශු පරීක්ෂණ කටයුතු සඳහා රු.367,557 ක් ලෙස දරන ලද එකතු වටිනාකම රු.6,494,108 ක මුදල ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම ආරම්භ කිරීමේ කටයුතු මේ දක්වාම ඉටු වී නොතිබීම හේතුවෙන් නිෂ්කාර්ය වියදමක් බවට පත් වී තිබුණි. එසේම, සහනදායී ණය පහසුකම් ලබා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී පරිසර සහතිකය ඇතුළු වියදම් සඳහා ද රු.1,513,936 ක වියදමක් මේ වෙනුවෙන් දරා තිබුණි.</p>	<p>ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේදී රු.මිලියන 300 ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීම මත පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාලය විසින් මූලික පියවරයන් ලෙස ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධ ඇස්තමේන්තු සැකසීම හා පාංශු පරීක්ෂාව සඳහා රු.6,494,107 ක මුදලක් දරා තිබුණ ද, එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නොහැකි වූ බව.</p>	<p>අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ඉදිකිරීම් සැලසුම්කර කාලීනව අවසන්කර ගැනීමට කටයුතු කළ යුතුය.</p>

**3.3 මානව සම්පත් කළමනාකරණය**

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) විශ්වවිද්‍යාලයට හා ප්‍රාදේශීය ආයතනයන්ට අදාල අනුමත තනතුරු 32 ක් සඳහා සේවකයන් 158 ක උෟනතාවයක් වූ අතර තනතුරු 21 ක් සඳහා සේවකයන් 37 දෙනෙකු අතිරික්තව සේවයේ යොදවා තිබුණි.</p>	<p>රජයේ බඳවා ගැනීම් සීමා කිරීම මත සහ වෘත්තීය තාක්ෂණ අංශයේ ව්‍යුහය පිළිබඳව පැවතින ගැටලුව මත සේවකයන් බඳවා ගැනීම ප්‍රමාද වූ බවත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය තනතුරු 60 ක් සඳහා පමණක් බඳවාගැනීමට අග්‍රාමාත්‍ය කමිටුවේ අනුමැතිය ලැබී ඇති බැවින් උපදේශක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් අවසන් කිරීමට හැකියාව ලැබෙන බව.</p>	<p>සේවා අවශ්‍යතාවය අනුව කාර්යය මණ්ඩලය සංශෝධනය කර අනුමත කාර්යය මණ්ඩලය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.</p>
<p>(ආ) ඉහත (අ) හි සඳහන් අතිරික්ත තනතුරු වලින් තනතුරු 08 ක් සඳහා අතිරික්තව සිටින නිලධාරීන් 09 දෙනෙකුගේ තනතුරු අනුමත කර ගැනීමකින් තොරව බඳවා ගෙන වැටුප් හා දීමනා ලෙස රු.12,351,193 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.</p>	<p>සියලු බඳවා ගැනීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරන ලද සේවා සංඛ්‍යා අනුව පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව බඳවාගෙන ඇති බව.</p>	<p>සේවා අවශ්‍යතාවය අනුව කාර්යය මණ්ඩලය සංශෝධනය කර අනුමත කාර්යය මණ්ඩලය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.</p>